

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගතණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2011 දෙසැම්බර් 31 දිනට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

2011 දෙසැම්බර් 31 දිනට ශුද්ධ අගය ශුන්‍ය වටිනාකමක් ඇති එහෙත් 2011 දෙසැම්බර් 31 දින වනවිටත් ප්‍රයෝජනයට ගන්නා අධිකාරිය සතු පිරිවැය රු. 27,447,432 ක් වූ යන්ත්‍ර සහ වෙනත් උපකරණ ගිණුම්කරණ ප්‍රමිත 18 ප්‍රකාරව ප්‍රත්‍යාගණනය කර ගිණුම් වලට ඇතුළත් කිරීමට අධිකාරිය විසින් කටයුතුකර නොතිබුණි

1.2.2 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරණු ලැබේ.

(අ) අධිකාරියේ ගිණුම් වලට අනුව පුද්ගලික ආයතනයන් දෙකක් වෙත පිළිවෙලින් රු.4,160 ක් සහ රු.14,757 ක් ගෙවිය යුතුව තිබුණු අතර එම ආයතන විසින් විගණන අංශය වෙත එවන ලද සනාථ කිරීම් අනුව ශේෂයන් පිළිවෙලින් රු.24,539 ක් සහ රු.345,746 ක් බව නිරීක්ෂණය විය.

(ආ) ශේෂ පත්‍රය අනුව 2011 දෙසැම්බර් 31 දිනට රු.42,959,310 ක ලැබිය යුතු ශේෂයක් පැවති අතර, ඉන් රු.37,398,318 ක් එනම් 87% ක වසර තුනකට පෙර සිට පැවත එන ශේෂයන් විය. මෙම ශේෂයෙන් රු.34,769,162 ක් එනම් 92% ක් ණය ගැතියන් දෙදෙනෙකු ගෙන් අයවිය යුතු ව පැවතුනි.

(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට, ක්‍රීඩාංගණ වෙන්කිරීම වෙනුවෙන් අධිකාරිය වෙත රු.4,465,941 ක මුදලක් ලැබිය යුතුව පැවති අතර ඉන් රු.4,309,400 ක් වසර 2 කටත් වඩා පැරණි ශේෂයන් විය.

- (ඇ) 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අත්තිකාරම් ගිණුමෙහි රු.234,020 ක ශේෂයක් පෙන්නුම් කෙරුණු අතර ඒ තුළ 2007 හා 2009 වර්ෂවලට අයත් පිළිවෙලින් රු.23,150 සහ රු.86,800 ක් වූ ශේෂයන් විය.
- (ඉ) 2009 ජනවාරි 30 දින දැයට කිරුළ වෙනුවෙන් ගෙවා තිබුණු රු.86,800 ක් වූ අත්තිකාරම් සහ 2005 වර්ෂයේදී XXXI වන ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූවන්ගේ ගමන් වියදම් ලෙස ගෙවා තිබුණු රු. 23,150 ක අත්තිකාරම් අයකර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර නොතිබුණි.
- (ඊ) 2011 දෙසැම්බර් 31 දිනට රු.42, 959,310 ක් වූ ණයගැති ශේෂය තුළ රු.5, 865,850 ක් වූ විවිධ ණයගැතියන් සහ තවත් ආයතන 18 කින් ලැබිය යුතු ශේෂයක් ඇතුළත වී තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබිය යුතු ණය ගැති ශේෂය රු.25,573,845 ක්ද එම ශේෂයේ ඇතුළත් වූ අතර එය මුළු ණයගැතියන්ගේ 60 % නියෝජනය කෙරේ. අධිකාරියට අයත්ව පැවති ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය දීර්ඝකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට බදු දී ඇති අතර එම ණය ශේෂය අයකර ගැනීමේ අවධානමක් පවතින බවද නිරීක්ෂණය විය.
- (උ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ක්‍රීඩාංගණ වෙන්කිරීම වෙනුවෙන් ආයතනය 7 කින් අධිකාරිය වෙත රු.4,486,892 ක මුදලක් ලැබිය යුතුව තිබුණි.

1.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත නිරීක්ෂණයන් කරණු ලැබේ.

- (අ) විෂයයන් 03 කට අදාළ එකතුව රු.17,227,876 ක් සම්බන්ධයෙන් ශේෂ සනාථ කිරීම, විස්තරාත්මක උපලේඛන, සහෝක්ෂණ වාර්තා ආදිය ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.
- (ආ) අමාත්‍යාංශය විසින් 2006 වසරේ සාග ක්‍රීඩා උළෙල වෙනුවෙන් රු.මිලියන 44 ක් පමණක් වටිනා විද්‍යුත් කාල සනක පද්ධතියක් ඔමේගා ටයිමින් සිස්ටම් ඇන්ඩ් ස්විස් ටයිමින් සිස්ටම් ආයතනයෙන් මිලදී ගෙන තිබුණි. මෙම මිලදී ගැනීමට අදාළ කිසිදු ගොනුවක් අධිකාරියට පවරා නොතිබුණි. අමාත්‍යාංශය විසින් එම පද්ධතිය අධිකාරිය වෙත විධිමත් පරිදි පවරා නොතිබුණු අතර, එය අධිකාරියේ ස්ථාවර වත්කම් වලටද ඇතුළත් කර නොතිබුණි. මෙම පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් දැනට එය භාවිතයෙන් ඉවත්කර තිබුණි.
- (ඇ) පෙර වර්ෂ ගැලපීම වලට අදාළව සංලක්ෂ්‍ය නිවැරදිව / පැහැදිලිව සටහන් නොකිරීම හා අදාළ ජ'නල් වවුචර් පවත්වා ගෙන නොයාම හේතුවෙන් ඒවායේ නිවැරදිතාවය පිළිබඳ විගණනයේදී තහවුරුකරගත නොහැකි විය.

(ඇ) 2011 දෙසැම්බර් 31 දිනට අධිකාරියේ රඳවා ගැනීමේ තැන්පතු වල වටිනාකම රු.3, 439,727 කි. එම තැන්පතු වාර්ෂිකව අළුත් ලෙජරයක සටහන් කළ යුතු අතර, එහි පෙර වර්ෂ සාරාංශ වාර්තාවක් ලෙජරයේ ඇතුළත් කළ යුතු නමුත් එසේ සිදුකර නොතිබුණි

1.2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

පහත දැක්වෙන නීතිරීති යනාදියට අනුකූල නොවීම් අවස්ථා නිරීක්ෂණය විය.

නීති රීති රෙගුලාසි වලට යොමුව -----	අනුකූල නොවීම -----
(අ) 2003 ජුනි 02 දිනැති අංක: පීඊඩී/12 දරන වකුලේකය - 6.5.1 වගන්තිය	කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2012 අප්‍රේල් 04 දින විගණනයට ඉදිරිපත් කර තිබුණි.
(ආ) මුදල් රෙගුලාසි 756	සමාලෝචිත වර්ෂයේදී ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයට අයත් රු.781,784,954 ක් වූ ස්ථාවර වත්කම් හා රු.2,149,491 ක් වූ ඉන්වෙන්ට්‍රි අයිතම සම්බන්ධයෙන් භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.
(ඇ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයි ඒ අයි/ 2002/ 02 දරන භාණ්ඩාගාර වකුලේඛය	පරිගණක හා මෘදුකාංග වෙනුවෙන් වෙනම ලේඛනයක් පවත්වා ගෙන ගොස් නොතිබුණි.
(ඈ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අංක ඩීඑම්එස්/ඊ4/40/5/252/1 හා 2011 ජූලි 25 දිනැති ලිපිය	අනුමත බඳවා ගැනීම් පටිපාටියට අනුව කණිෂ්ඨ ආරක්ෂක නියාමක තනතුරු 26 ක පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අනුමත කර තිබිය දී බඳවා ගැනීම් පටිපාටිය අනුමත කර ගැනීමට පෙර එනම් 2011 නොවැම්බර් 15 දින ආරක්ෂක නියාමකයින් 25 දෙනෙකු බඳවා ගෙන තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵලය රු. 76,090,410 ක උනන්දුවකින් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උනන්දුවකින් රු. 82,603,520 ක් විය. ඉකුත් වර්ෂය සමග සසඳන විට සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රතිඵලය රු. 6,513,110 ක වර්ධනයක් පෙන්නුම්කෙරුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

විගණනයට ඉදිරිපත් කරන ලද අධිකාරියේ ආදායම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පසු ගිය වසරට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ අයහාර වියදම් දැරීම සඳහා රජය ප්‍රදාන වශයෙන් ලබා දුන් මුදල රු.4,900,000 ක වැඩිවීමක් නිරීක්ෂණය වූ අතර එය 7% කින් වැඩි වීමකි. එසේම අධිකාරියේ මෙහෙයුම් ආදායම රු.7,397,134 කින් වැඩි වී තිබුණු අතර මෙහෙයුම් වියදම රු.5,784,024 කින් වැඩි වී තිබුණි. එම ආදායම් වැඩි වීමේ ප්‍රතිශතය 12% ක් වන අතර වියදම වැඩි වීමේ ප්‍රතිශතය 2% ක් පමණක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

අධිකාරිය විසින් ක්‍රීඩාංගනවල ආදායම වැඩි කර ගැනීමටත්, විශේෂයෙන් එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩාංගනයන්හි ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය හා එවැනි ක්‍රියාමාර්ග තුළින් නව ආදායම් අවස්ථා ඇති කර ගැනීමටත් නිසියාකාර වියදම් කළමණාකරණයක් සිදු කිරීමටත් ප්‍රමාණවත් පරිදි කටයුතුකර නොතිබුණ බව නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයතුල සහ පසුගිය වර්ෂ 2 ක කාලය තුල අධිකාරියේ එක් එක් ක්‍රීඩාංගනයෙන් උපයා ඇති ආදායම සහ වියදම් පිළිබඳ නිරීක්ෂණයන් පහත දැක්වේ.

- ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සෑම වර්ෂයකම ආදායම වැඩිවීමේ සීඝ්‍රතාවයට වඩා වැඩි වේගයකින් වියදම වැඩි වී තිබුණි.
- බෝගම්බර ක්‍රීඩාංගනයේද ආදායම මට්ටම 2009 වර්ෂයට සාපේක්ෂව අඩුවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිවන අතර වියදම ඉතා වැඩිවේගයකින් වැඩිවී තිබුණි.
- බෙලිඅත්ත ක්‍රීඩාංගනයේ ආදායම සෑම වර්ෂයකදීම ආදායම ඉක්මවූ වියදම 70 % සිට 100% ක වැඩිවීමක් දක්නට ලැබුණි.

3.2 කළමණාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරණු ලැබේ.

- (අ) 2011 වර්ෂයේ ලියා නිල රු.524,729 ක් වටිනා වෙස් පත් 7 ක් සැපයුම්කරුවන් වෙත භාර දීම මාස 1 සිට 3 දක්වා කාලයක් ප්‍රමාද කර තිබුණු බව විගණනයේ දී නිරීක්ෂණය විය
- (ආ) අධිකාරිය විසින් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වාහන 06 ක්, කඩා අමාත්‍යාංශයට අයත් වාහන 02 ක් හා අයිතිය පිළිබඳ විස්තර නොමැති අත් ට්‍රැක්ටර් 02 ක් දැනට පරිහරණය කරන අතර එම වාහන මෙතෙක් නිත්‍යාණකූලව අධිකාරියට පවරාගෙන නොතිබුණි.
- (ඇ) අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවල ඉඩම් වටිනාකම ලෙස පෙන්වන රු.135,000,000 වූ බෝගම්බර ක්‍රීඩාංගණයේ අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය සතු බැව් විගණනයේදී නිරීක්ෂණය වූ අතර ක්‍රීඩාංගණයේ අයිතිය අධිකාරියට පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

සමාලෝචිත වර්ෂයේදී අධිකාරියට අයත් ක්‍රීඩා හෝටලය බදු දීම සම්බන්ධයෙන් පහත කරුණු අනාවරණය විය.

- (අ) අධිකාරියට අයත් ක්‍රීඩා හෝටලය මසකට රු. 760,000 බැගින් අවුරුදු 03 ක කාලයක් සඳහා පෞද්ගලික ආයතනයකට බදු දීමට 2010 ඔක්තෝබර් 18 දින පැවති ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගෙන 2010 නොවැම්බර් 15 දින බදු ගිවිසුමකට එළඹ තිබුණි. බදුකරු විසින් කර තිබුණු අයථා කටයුත්තක් හේතුවෙන් බදු ගිවිසුම අත්හිටුවන ලෙසට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සභාපතිවරයා වෙත කරන ලද දැනුම් දීම හේතුවෙන් 2010 දෙසැම්බර් 16 දින බදු ගිවිසුම අත්හිටුවන බව ටෙන්ඩර්කරු වෙත දන්වා තිබුණි.
- (ආ) ලේකම්වරයා විසින් පසුව කරන ලද දැනුම් දීමකට අනුව 2011 මාර්තු 23 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ගිවිසුම අවලංගු කර අධිකාරිය විසින් හෝටලය පවත්වා ගෙන යාමට තීරණයක ගෙන අධිකාරිය විසින් හෝටලය පවත්වාගෙන ගොස් තිබුණි. 2011 වර්ෂය තුළදී හෝටලයෙන් රු. 6,961,761 ක සමස්ථ ආදායමක් උපයාගෙන තිබුණ ද ගිවිසුම ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අධිකාරියට රු.2,158,239 ආදායමක් අහිමිවී තිබුණි. කෙසේ වුවද නැවත හෝටලය බදු දීමට අධිකාරිය කටයුතු කර නොතිබුණි.

3.4 නිෂ්ක්‍රීය හා උගත උපයෝජිත වත්කම්

පහත නිරීක්ෂණයන් කරණු ලැබේ.

(අ) 2009 වර්ෂයේ දී රු. 4,912,403 ක් වැය කර රථගාලෙහි සවි කිරීම සඳහා විද්‍යුත් බාධක යන්ත්‍රයක් පුද්ගලික සමාගමකින් මිලදී ගෙන තිබුණි. එහිදී පහත අඩුපාඩු නිරීක්ෂණය විය.

(i) මිලදී ගන්නා අවස්ථාවේදී මෙම උපකරණයේ පහත සඳහන් පහසුකම් ඇති බව තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තාවෙහි සඳහන්ව තිබුණද, එම පහසුකම් නොතිබුණු බැවින් අභ්‍යන්තර විගණන නිරීක්ෂණ තුළින් අනාවරණය වී තිබුණි.

- අංක තහඩු හඳුනා ගැනීමේ පද්ධතිය
- යතුරු පදි සහ අනෙකුත් වාහන ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට එහි ඇති සංවේදිතාවය
- ඕනෑම පංතියක හෝ ඕනෑම වර්ගයක වාහනයක් ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට එහි ඇති සංවේදිතාවය
- වාහනයක් නික්ම ගිය පසු මාර්ග බාධක ගේට්ටු හෝ වෙනත් ගේට්ටු ස්වයංක්‍රීයව වැසියාමට මෙම වාහන නිරීක්ෂණ උපකරණ භාවිතා කිරීම.

(ii) අධිකාරියේ තොරතුරු තාක්ෂණ නිලධාරීගේ 2012 ජනවාරි 13 දිනැති ලිපියකට අනුව එම උපකරණය අළුත්වැඩියා කිරීම සඳහා පුද්ගලික ආයතනයක් වෙත භාර දී තිබුණි. මුල් සමාගමේ පරිවර්තන සමාගමක් වන මෙම ආයතනය අදාළ මුල් පද්ධතිය වෙනුවට ආදේශක පද්ධතියක් ආයතනයට සපයා තිබුණද දැනට අධිකාරිය විසින් එම පද්ධතිය ක්‍රියාවේ යොදවා තිබේ. මුල් පද්ධතිය සංගජපුරු ව වෙන යවා ඇති නමුත් එය අළුත්වැඩියා කළ නොහැකි බව දන්වා ඇති බව සභාපතිවරයා විසින් මාචෙත වාර්තාකර තිබුණි.

(ආ) 2011 දෙසැම්බර් 31 දිනට රු.430,936 ක් වටිනා භාණ්ඩ වර්ග 42 ක් වලනය නොවන භාණ්ඩ වශයෙන් ගබඩාවේ පැවතුණි. මෙම භාණ්ඩ අපහරණය කිරීම සඳහා අධිකාරිය විසින් කටයුතු කර නොතිබුණි.

3.5 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් අධිකාරියේ සම්පත්

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බදු දීමේ බදු ගිවිසුමෙහි පහත දැක්වෙන උගන්තාවයන් නිරීක්ෂණය විය.

බදු ගිවිසුමේ කොන්දේසි

උගන්තාවය

(අ) ගිවිසුමේ 4 (කියු) වගන්තිය අනුව ආර්. සේවකයන් කිසිවෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සේවය කරමින් සිටි විසින් බදවා ගෙන නොතිබීම හේතුවෙන්

ක්‍රීඩාංගන සේවකයන් අවම වශයෙන් 20 ගිවිසුමේ අවශ්‍යතාවයන් උල්ලංඝනය වී තිබූ දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අතර ක්‍රීඩාංගණයට අනුයුක්තව සිටි ඒ පිළිබඳ බඳවා ගැනීමට නියමිතව තිබුණි.

විශේෂ දැනුමක් ඇති සේවකයන් 17 දෙනෙකු සඳහා රු. 4,004,430 ක මුදලක් සමාලෝචිත වර්ෂයේදී දැරීමට අධිකාරියට සිදුවී තිබුණි.

- (ආ) ගිවිසුමේ 4(එස්) වගන්තිය අනුව, සමාලෝචිත වර්ෂය දක්වාම එවැනි රක්ෂණ ක්‍රීඩාංගනයේ සියළු ගොඩනැගිලි සහ ආවරණයක් ලබා නොතිබුණි. ඉඩකඩම් සඳහා බදු දීමනාකරුගේද උපදෙස් ලබා ගනිමින් බදු ගැණුම්කරු විසින් පූර්ණ රක්ෂණාවරණයක් ලබා ගත යුතුව තිබුණි.
- (ඇ) වර්ෂ 30 ක් වැනි දීර්ඝ කාලයක් සඳහා මුදලේ අගය අඩු වීම මත ඇතිවන අනාගත බැංකුලී වටිනාකම කාර්තුවකට රු.750,000 අවාසිදායක තත්ත්වය මහඟරවා ගැනීම සඳහා වශයෙන් ස්ථාවරව පවත්වා ගෙන යාමට බදුකුලී වටිනාකමට කළ යුතු සංශෝධනයක් නිර්ණය කර තිබීම. සිදුකර නොතිබුණි.
- (ඉ) ගිවිසුමේ 5(අයි) වගන්තිය අනුව ක්‍රීඩාංගනය වත්කම් සත්‍යාපනය කර නොතිබුණි. සතු සියළුම වත්කම් ගෞතිකව සත්‍යාපනය කර නොග ලේඛනයක් සකස් කර බදු ගැණුම්කරුට පිටපතක් ලබා දීම.

4. ගිණුම් කටයුතුභාවය සහ යහ පාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2004 පෙබරවාරි 24 දිනැති අංක 01/2004 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය ප්‍රකර 2011 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2001 පෙබරවාරි 28 දිනට ඉදිරිපත් කළ යුතු වුවත් 2011 වර්ෂයේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන 2012 අප්‍රේල් 04 දින විගණනයට ඉදිරිපත් කෙරුණි.

4.2 සංයුක්ත සැලැස්ම

2003 ජුනි 02 දින හා අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අනුව ආයතනය සතු සම්පත්, සංවිධාන සැලැස්ම, පසුගිය වර්ෂ තුනක මෙහෙයුම් ප්‍රතිඵල, කළමනාකරුවන්ගේ කාර්යභාරය හා වගකීම් සහ කාර්යය සාධනය පිළිබඳ තොරතුරු ඇතුලත් කර සංයුක්ත සැලැස්ම සකස් කළ යුතු වුවත් 2011 වර්ෂය වෙනුවෙන් සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණි.

4.3 කළමනාකරණ හා විගණන කමිටු රැස්වීම් පැවැත්වීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 7.4.1 වගන්තිය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු සෑම මාස තුනකටම වරක් රැස්විය යුතු වුවද 2011 වර්ෂයේ පවත්වා තිබුණේ රැස්වීම් වාර දෙකක් පමණි.

5. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපති වෙත වාර්තා කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) වත්කම් කළමනාකරණය.
- (ආ) ඉන්වෙන්ට්‍රි ලේඛන නඩත්තු කිරීම
- (ඇ) ගබඩා පාලනය
- (ඈ) නීති රීති රෙගුලාසි සහ චක්‍රලේඛ උපදෙස්වලට අනුකූල වීම.
- (ඉ) ණයගැතියන්ගෙන් මුදල් අය කර ගැනීම.
- (ඊ) ආදායම් කළමණාකරණය
- (උ) ජර්නල් සටහන් පවත්වාගෙනයාම.